

දුරකථන ) 0112669192 , 0112675011  
ජ්‍යෙෂ්ඨ පොළේ ) 0112698507 , 0112694033  
Telephon ) 0112675449 , 0112675280

ගැස්ස් ) 0112693866  
පෙක්ස් ) 0112693869  
Fax ) 0112692913

විද්‍යුත් තැබක ) postmaster@health.gov.lk  
මේල්‌ලෑපු සූ මුක්‍රතා )  
e-mail )

වෛදි අධිකාරී ) www.health.gov.lk  
මිණුයාත්තාමා )  
website )

මගේ අංකය )  
ගනතා තිළ )  
My No. ) CF/EXH/01/2022

මෙවි අංකය )  
ඉමතා තිළ )  
Your No. : )  
Date ) 2022/02/..09



සුවසිරිපාය  
සාධක

## SUWASIRIPAYA

සේෂුබිජ අමාත්‍යාංශය

ස්‍යාජාතාර ආමේස්ස

Ministry of Health

සොයුනු වැඩුණු ලිපි අංක : 01 - 13 / 2022

පළුත් සෞඛ්‍ය ලේකම්වරයේ,  
නියෝගීත අධ්‍යක්ෂ පෙනෙරල් - ශ්‍රී ලංකා ප්‍රජාත්‍යා රෝහල  
පළුත් සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයේ,  
රේඛීය අමාත්‍යාංශ යටතට ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයේ,  
ප්‍රාදේශීය සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයේ,  
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

පිට වෛද්‍ය ඉංජිනේරු නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා

කඩුම් පරික්ෂණය – 2022 (පළුම් වාර්ය)

පිට වෛද්‍ය ඉංජිනේරු දේවයේ II ග්‍රේනියේ නිලධාරීන් වහර තුනක් ගත වීමට පෙර සමත් වියදුනු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය 2022/04/03 දින කිහිපා, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විගායය පවත්වනු ලබන ස්ථානය හා වෛද්‍ය ප්‍රාදේශීය ප්‍රාදේශීය සඳහන් කරනු ඇත.

### 02. කුදාළුකම්

මෙම විභාගයට අයදුම් කළ හක්කේ පිට වෛද්‍ය ඉංජිනේරු දේවයේ II ග්‍රේනියා නව බැඳුවා ගැනීමේ පරිපාලනය අනුව පිට වෛද්‍ය ඉංජිනේරු දේවයේ II ග්‍රේනියා අයත්, මේ වනතෙක් විගායය සම්පූර්ණතා නොමැති නිලධාරීන්ට පමණි.

සඟු :- අයදුම්පත් තාරගත්තා අවකන් දිනය වන 2022/03/03 දින වන විට II ග්‍රේනියා පත්කර, අදාළ පත්වීම් ලිපිය මා අනි නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙත විවිධ කටයුතු කරන්න.

### 03. අයදුම්පත්

මෙම ව්‍යුහල්බ ලිපිය අවකනයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් හක්කේ කර කරගත සුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, පුරුෂ බද්දේගම විමලවාය නිම් මාවත, අංක 385, නුවකිරීපාය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විගාය වෙත, 2022/03/03 දින හෝ රට පෙර ලැබෙන යේ ලියාපදිංචි තැපැලුන් එවිය සුතුය. සැම අයදුම්පත්ම දක්වා ඇති නොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් හක්කා කර තිබිය සුතුය. තම අයදුම්පත් සමඟ රෝහලී ලිපිනය හෝ පොදුගැලුක ලිපිනය ලියන ලද රු 45.00 වටිනා මුදලදීර ඇලවු ප්‍රාදේශීය 9"x4" ප්‍රාමාණයේ ලුපුම් කටයුතු පිටුව 2ක් ද එවිය සුතුය. ප්‍රාමාදේශීය ලිපිනය/අයදුම්පත් හෝ වැඩුණු හක්කා වන අයදුම්පත් සැවා දැනුම්දෙමින් කොට්ඨ ප්‍රතිඵල්ප කරනු ලැබේ.

සඟු:- ආදරිය අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතු ප්‍රාදේශීය A4 කඩුම් ප්‍රාදේශීය ප්‍රාදේශීය දෙවන පිටුවේ අංක 01 සිට 04 දක්වානුවේ දෙවන පිටුවේ අංක 05 සිට 08 දක්වානු හක්කේ කළ සුතුය. ඉහත ආකෘතියට අනුකූල වෛද්‍ය සියලුම අයදුම්පත් හැවැනු දීමින් කොට්ඨ ප්‍රතිඵල්ප කරනු ලැබේ.

**04. විනාග ගැස්ද**

I විනාගයට පළමු වරට ඉදිරිපත්වන අයදුම්කරුවන් විනාග ගැස්දවලින් නිදහස් කරනු ලැබේ. අභ්‍යන්තර අයදුම්කරුවන් එක් විශයකට 18 25 බණින් අවලංගු තොකල මුදලද අයදුම් පෙනුයේ අලභ තැංත්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළ යුතුය.

II තිකිද කරණක් මත ගෙවන ලද විනාග ගැස්ද වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් නො ආරා ගෙවීමක් සිදුකරනු නොලැබේ.

**05. විනාගයට අයදුළත් කර ඇතිම.**

I පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂක/අපේක්ෂිකාවන්ට ප්‍රවේගපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේගයාගාරුය තියෙන් පරිඛ සම්පූර්ණ කර ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ තොළඹිව විනාගයට පති සිටීමට ඉඩිදෙනු නොලැබේ.

II විනාග අපේක්ෂක / අපේක්ෂිකාවන් විසින් විනාග ගාලව තැවදී විනාග ගාලධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වන ලියකියටිල් වලින් විකත් ඉදිරිපත් කළ යුතුය.

(අ) පතික හයුළුම්පත.

(ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය නො රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හයුළුම්පත

(ඇ) වලංගු රියදුරු බලපත්‍රය.

(ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය.

**06. විනාග පරිපාටිය**

(අ) විශය දැනුම ප්‍රයෝග පෙනුය

මෙම විනාගය පිට වෙවැස ඉඩින්රා සේවයට අදාළ විශය පිළිබඳ දැනුම පරික්ෂා කිරීම සඳහා සකස් කරන ඕනෑ පැය 03 ක රාවනා මාදුලියේ ප්‍රයෝග පෙනුයකින් සම්බන්ධ ය. මෙහි ප්‍රයෝග 06ක් අයදුළත් වන අතර ඉන් ප්‍රයෝග 04 ව පමණක් පිළින්රා සැපයිය යුතුය. මුළු ලක්ෂණ 100 කි. සම්බන්ධ සඳහා අවම වශයෙන් ලක්ෂණ 40 ක් ලබා යුතුය.

**07. විනාග නිර්දේශ මාලව**

ප්‍රයෝග පෙනුයේ නම	විශය නිර්දේශය														
විශය දැනුම	<p>පහත සඳහන් වෙවැස උපකරණවලට අදාළව,</p> <p>෋පකරණ පිළිබඳ මුලධර්ම (Equipment principles)</p> <p>අවශ්‍යකාරීය හා නිවාරණය හඩුනු කුමෙදය (Corrective and preventive maintenances)</p> <p>අමතර කොටස හයුළාගැනීම (Identification of spare parts)</p> <p>වෙවැස උපකරණ කුමාන්තනය කිරීම (Calibration of medical equipment)</p> <p>පිරිවිතර සඳීම (Formation of specifications)</p> <p>යන කරණු යටතේ ප්‍රයෝග පෙනුය සකස් කරනු ඇත.</p> <p>වෙවැස උපකරණ :-</p> <table> <tbody> <tr><td>01. MRI Scanner</td><td>08. Electrosurgical Unit</td></tr> <tr><td>02. CT Scanner</td><td>09. Autoclave Machine</td></tr> <tr><td>03. X – Ray Machine</td><td>10. Centrifuge</td></tr> <tr><td>04. ECG Machine</td><td>11. Dental Unit</td></tr> <tr><td>05. Infusion pump</td><td>12. Suction Apparatus</td></tr> <tr><td>06. Ventilator</td><td>13. Blood Pressure Apparatus</td></tr> <tr><td>07. Anaesthetic Machine</td><td>14. Operating Theater Table</td></tr> </tbody> </table>	01. MRI Scanner	08. Electrosurgical Unit	02. CT Scanner	09. Autoclave Machine	03. X – Ray Machine	10. Centrifuge	04. ECG Machine	11. Dental Unit	05. Infusion pump	12. Suction Apparatus	06. Ventilator	13. Blood Pressure Apparatus	07. Anaesthetic Machine	14. Operating Theater Table
01. MRI Scanner	08. Electrosurgical Unit														
02. CT Scanner	09. Autoclave Machine														
03. X – Ray Machine	10. Centrifuge														
04. ECG Machine	11. Dental Unit														
05. Infusion pump	12. Suction Apparatus														
06. Ventilator	13. Blood Pressure Apparatus														
07. Anaesthetic Machine	14. Operating Theater Table														

## 03. විභාග කමිෂන්ඩ රෝගුලාකි අනුගමනය කිරීම

අපේනෑසියින් විසින් වෙනත් අපේනෑසියිකයෙකුගේ උත්තර පූරුෂයින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් සකින කොළඹකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර ලිවිම තහනමිය. වෙනත් අපේනෑසියිකයෙකුගේ උත්තර පූරුෂ දෙය බැලුමද හොකළ යුතුය. වියෝම වෙනත් අයදුම්කරුවෙකුට උදුවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙන් හෝ පුදුගැලයෙකුගේ උදුවී බ්‍රැජ්‍යෙමෙන්ද වැළකි සිටිය යුතුය. තවද රුගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණුද හාවිතා කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම අපේනෑසියිකයුතු දැකුවම් ලබා මට සටන් වනු ඇත.

04. කරඟාකර මෙම විකුලේඛ ලිපියේ අඩංගු දී ඔබ ආයතනයේ සේවයේ නියුත අභාස නිලධාරීන්ගේ දැනගැනීමට සලස්වන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියේ ද අභාස කර ඇත.

ක.සු - මෙම විකුලේඛ ලිපියේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ ඇතර යම් අනුතුකුලතාවයක් මතුවුවනෙක් සිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවන්නේ.

එම්  
වාමික ඩීවී ගොගේ

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II  
ලේකම් වෙනුවට  
සෞඛ්‍ය අමතනාංශය

චාමිකු එස්, ගම්ගේ  
නියෝජන දැකිස්සේ ජනරාල් (පාලන) II  
ලේකම් අමාත්‍යාංශය  
"දුටුවසිරපාය"  
කොළඹ 10.

**EXH**

ଫୁଲର୍ ଅନ୍ତର୍ମିଳକ

පිට වෙවුනු ඉ-පින්ස් නිලධාරීන් සඳහා වන දෙවන කුරුයක්ෂමතා

କବିତା ପରେକ୍ଷଣୀୟ - 2022 (ଅନ୍ତର୍ମ୍ଲାନ)

- |     |          |  |  |
|-----|----------|--|--|
| 01. | (a) (i)  | අයදුම්කරුගේ සම්පූර්ණ නම ( කිංහලෙන් ) : .....   |  |
|     | (ii)     | අයදුම්කරුගේ සම්පූර්ණ නම ( ඉංග්‍රීසි කැපිටල් අකුරින් ) :  |  |
|     | (iii)    | මුළුකුරු සමඟ නම ( කිංහලෙන් ).....  |  |
|     | (iv)     | මුළුකුරු සමඟ නම ( ඉංග්‍රීසි කැපිටල් අකුරින් )  |  |
|     | (a) (i)  | II ජේෂ්වර පත් ව්‍ය දිනය :- ..... ලිපි අංකය :- .....  |  |
|     | (ii)     | දැනට ලබන වාර්ෂික වැටුප :- .....  |  |
|     | (iii)    | ඡාගම දුරකථන අංකය :- .....<br>[ 8 boxes ]   |  |
|     | (iv)     | ජාතික තයුහුම්පත් අංකය :- .....<br>[ 8 boxes ]  |  |
|     | (v)      | විද්‍යුත් ලිපිනය :- .....  |  |
| 02. | (a)      | දැනට සේවය කරන ආයතනය (කිංහලෙන්) :-.....<br>(ඉංග්‍රීසියෙන්) :-.....  |  |
|     | (a)      | එය අයන් දියුණුකිය යුතු නොවා ඇති අයන් වන්නේ :- .....  |  |
|     | (a)      | මෙම ආයතනය අයන් වන්නේ - .....<br>- .....<br>- .....<br>[ 3 boxes ]  |  |
|     | (a)      | පළුන් සහාව නම් අදාළ පළුන : - .....   |  |
|     | (a)      | විනාග ප්‍රවේශ පළුළු එව්‍ය පාහැදිලිව ලිපිනය මියන ලද 9" X 4" ප්‍රමාණයේ රු 45.00ක මුදල<br>අදාළ මිශ්‍රම කවර 02ක අයදුම්ප්‍රාය වන අමුණු ලද්දේ? ..... |  |
|     | (a) (i)  | තපෑල් ලිපිනය (කිංහලෙන්) .....  |  |
|     | (a) (ii) | තපෑල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)<br>.....<br>.....   |  |
| 03. | (a)      | විනාගයට පෙනී කිවින මාධ්‍ය (කිංහල / දෙමළ / ඉංග්‍රීසි) .....   |  |
| 04. | (a)      | මිට ප්‍රවේශ මෙම විනාගයට පෙනී කිවියේද?.....<br>(a)  | ප්‍රයෝගී ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන |

මදෙර කොට්ට

## 05. අයදුම්කරුගේ සහතිකය

(i) මගේ දැනුම හා විශ්වාසය පරිඳී.

මෙම අයදුම්පරුගේ සඳහන්කර ඇති තොරතුරු සහ බවත් මෙම විභාගයට මා පෙනී සිටින්නේ පූර්ම වතාවට බවත් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත් / පූර්ම වතාවට තොටන බවත් රැ.....ක් එවතා මුද්දර අලවා ඇති බවත් \* මෙම අයදුම්පරුගේ මා විසින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංග වූ පාවිච්චි තොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

(ii) යොබන අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පත්‍ර ඇති නිතිරීතිවලට විකාශ ක්‍රියා කිරීමටත් මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදුස්සකු බව පෙනී ගියෙනුත්, මගේ විභාගපේක්ෂකාග්‍රැන්ඩ අවලංග කිරීමට ගෙවා ලබන ක්‍රියා තොරතුරු මත එකඟ වන බවත් මෙයින් සහතික කරමි.

දිනය.....

අයදුම් කරුණේ අත්සන

## 06. පොදුගලික ලිපිගොනුකාර විභාග නිලධාරීයාගේ/නිලධාරීනියාගේ සහතිකය

මෙම අයදුම්පත භාරගත්තා අවකාශ දිනයට පෙර මා වෙත භාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවේ අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය.....

තම සහ අත්සන

## 07. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

..... මහතා/ මහත්මිය/ මෙහෙයු ..... නිලධාරීයා වගයෙන් මෙම ආයතනයේ දේශීය කරන බවත්, අයදුම්පතේ ඇගුලුත්කර ඇති තොරතුරු නිවැරදි බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ පූර්ම වතාවට බවත් / තොටන බවත්, රු 25ක් එවතා මුද්දර මෙම අයදුම්පරු අලවා ඇති බවද, විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපිටිවදී අත්සන් කළ බවත් සහතික කරමි.

දිනය .....

ਆයතන ප්‍රධානීයාගේ අත්සන  
[රංඛර මුද්‍රාව තක්ස ප්‍රතිඵල]

## 08. විමෙනෙන තොටිඩාය / විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

..... මහතා/ මහත්මිය/ මෙහෙයු, ..... නිලධාරීයා වගයෙන් මෙහේ ආයතනයේ දේශීය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට තුළුව / ආයතන සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමෙනෙන තොටිඩාය  
විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන  
[රංඛර මුද්‍රාව තක්ස ප්‍රතිඵල]

(අනවශ්‍ය තොටන කළ හරින්න)